



**රාජකීය විද්‍යාලය - කොළඹ 07**

13 වන ශ්‍රේණිය

පැය 3යි විනාඩි 10යි

**ගිණුම්කරණය II**

**අනුකූලතා පරීක්ෂණය - 2020 අගෝස්තු**

**උපදෙස්:**

- පළමුවන හා දෙවන ප්‍රශ්න ඇතුළත්ව ප්‍රශ්න 5කට පිළිතුරු සපයන්න.
- අදාළ පෙර වැඩ පිළිතුරු පත්‍රය සමඟම අමුණන්න.
- වැඩසටහන්ගත කළ නොහැකි කල්කිසුල්ලේටර භාවිතා කළ හැක.

1. පහත සඳහන් ශේෂ පිරික්සුම ලියාපදිංචි සහ සමාගමේ 2020.03.31 දිනෙන් අවසන් වර්ෂයට අදාළ වේ. මෙම සමාගම 8% VAT සඳහා ලියාපදිංචි වූ සමාගමක් වන අතර එහි මූල්‍ය වාර්තා 2020.06.20 වන දින අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කර ඇත.

	රු. 000	රු. 000
විකුණුම් පිරිවැය/ VAT සහිත විකුණුම්	50,000	97,200
බෙදාහැරීමේ පිරිවැය	7,500	
පරිපාලන වියදම්	5,000	
මූල්‍ය වියදම්	4,200	
අනෙකුත් ආදායම්		1,500
වෙළඳ ලැබිය යුතු දෑ/ වෙළඳ ගෙවිය යුතු දෑ	25,000	6,100
2020.03.31 දිනට නොගෙව	10,000	
ගැනුම් හා වියදම් සඳහා ගෙවූ VAT	5,400	
සාමාන්‍ය කොටස් ප්‍රකාශිත ප්‍රාග්ධනය		30,000
2019.04.01 දිනට දේපළ, පිරිසිදු හා උපකරණ ධාරණ අගය	30,000	
මුදල් හා මුදල් සමාන දෑ <del>හොඳින්</del>	9,300	
2019.04.01 දිනට ප්‍රත්‍යගණන සංවිතය		800
2019.04.01 දිනට රඳවා ගත් ඉපයුම්		2,600
10% බැංකු ණය		6,000
2019.04.01 දින ප්‍රතිඥාතර සඳහා වෙන් කිරීම		3,500
2019.04.01 ආදායම් බදු සඳහා ප්‍රතිපාදන		900
2019.04.01 දිනට වෙළඳ ලැබිය යුතු දෑ මත හානිකරණ අලාභ සඳහා ඉඩ හැරීම		1,400
ආදායම් බදු ගෙවීම්	1,500	
ගෙවූ ලාභාංශ	2,100	
	150,000	150,000

22 A/L අපි [papers grp]

**අතිරේක තොරතුරු**

අ) දේපළ, පිරිසිදු හා උපකරණ පිළිබඳ විස්තර පහත දැක්වේ.

	රු. '000	රු. '000
	2019.04.01 දිනට	2019.04.01 දිනට
	පිරිවැය/ ප්‍රත්‍යගණන අගය	සමුච්චිත ක්‍ෂය
ඉඩම්	15,000	-
ගොඩනැගිලි	10,000	5,000
මෝටර් රථ	12,000	4,000
ලී බදු හා සවි කිරීම්	3,000	1,000
	40,000	10,000

ආ) 2020.03.31 දිනට පරිපාලන හා බෙදාහැරීමේ වියදම් තුළ ඉදිරියට ගෙවූ වියදම් ඇතුළත් වන අතර ගෙවිය යුතු වියදම් ගැලපිය යුතුය.

	ඉදිරියට ගෙවූ වියදම් (රු. '000)	ගෙවිය යුතු වියදම් (රු. '000)
ප්‍රචාරණ	430	-
රක්ෂණ	-	710
විදුලිය	570	-
විකුණුම් කොමිස්	-	980

2020.03.31 දිනෙන් අවසන් වර්ෂ සඳහා මූල්‍ය වාර්තා පිළියෙළ කිරීමට පෙර පහත සඳහන් ගනුදෙනු හා සිද්ධිත්ත සැලකිල්ලට ගත යුතුය.

- (i) 2020.03.31 දිනට රු. 3,000,000කට පිරිවැය වූ නොගයක් 2020.04.20 දින රු. 3,500,000 විකුණන ලද අතර ඒ සඳහා රු. 800,000 විකුණුම් වියදමක් ද දරණ ලදී.
- (ii) 2020.03.31 දින ගොඩනැගිලි රු. 3,000,000කට ප්‍රත්‍යගණනය කළ අතර 2019.04.01 දින ඉඩම් රු. 15,500,000කට ප්‍රථම වතාවට ප්‍රත්‍යගණනය කරන ලදී.
- (iii) 2019.04.01 ක දින කල් බඳු ගිවිසුමක් යටතේ මෝටර් රථයක් භාවිත අයිතිය ලබා ගත් අතර එහි කල් බඳු කාල සීමාව අවුරුදු 4ක් ලෙස හා එලදායි පීච කාලය අවුරුදු 5ක් ලෙස තීරණය කරන ලදී. පහත සඳහන් තොරතුරු ද සපයා ඇත.

අවට කල්බඳු ගෙවීම් වල වර්තමාන අගය	රු. 4,000,000
මූලික ගෙවීම්	රු. 1,000,000
කල්බඳු වාරිකය	රු. 1,000,000
කල්බඳු පොලිය - පළමු වසර	රු. 400,000
දෙවන වසර	රු. 300,000

2020.03.31 දිනෙන් වර්ෂය තුළ ගෙවන ලද මූලික ගෙවීම් හා පළමු කල් බඳු වාරිකය මූල්‍ය වියදම් තුළ ඇතුළත් වේ. මේ හැර වෙනත් කිසිදු සටහනක් කල්බඳු වත්කම අත්පත් කරගැනීම සම්බන්ධයෙන් ගිණුම් ගතවී නොමැත. මෝටර් රථ සරල මාර්ග ක්‍රමයට ක්‍ෂය කරනු ලබන අතර කල්බඳු කාල සීමාවෙන් පසු කල්බඳු ගැනුම් තරුව හිමිවේ.

- (iv) සමාගම වසරක වගකීම් සහතික කාලයක් සහිතව භාණ්ඩ විකුණනු ලබන අතර පසුගිය වර්ෂය තුළදී සිදුකරන ලද විකුණුම් වෙනුවෙන් රු. 1,600,000ක වගකීම් සහතික වියදම් ප්‍රවර්ථන වර්ෂයේදී ගෙවා ඇත. මෙය බෙදාහැරීමේ පිරිවැය තුළ ඇතුළත් කර ඇත. ප්‍රවර්ථන වර්ෂය සඳහා රු. 2,500,000ක් ප්‍රතිඥාභාර සඳහා ප්‍රතිපාදනය කළ යුතුය.
- (v) ගොඩනැගිලි, ලී බඩු හා සවි කිරීම (පිරිවැය මත) සරල මාර්ග ක්‍රමයට 10% ක් ක්‍ෂය කළ යුතුය. මෝටර් රථ සරල මාර්ග ක්‍රමයට 20% බැගින් ක්‍ෂය කළ යුතුය.
- (vi) භානිකරණ අලාභ සඳහා ඉඩ හැරීම වසර අග වළඳ ලැබිය යුතු දෑ ශේෂය මත 10% වනශේ ගැලපිය යුතුය.
- (vii) රු. 1,800,000 ක්වූ ශුද්ධ වැටුප් ගෙවීම පරිපාලන වියදම් තුළ ඇතුළත් වේ. මේ හැර වැටුප් ගෙවීම සම්බන්ධයෙන් වෙනත් කිසිදු සටහනක් තබා නැත. සේවක අර්ථ සාධක අරමුදලේ සේවක දායකත්වය දළ වැටුපෙන් 10% වන අතර සේවක දායකත්වය 15% ක් වේ. සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලට 3% ක් වෙන් කිරීමක් කළ යුතුය.

- (viii) පළමු මාස 6 සඳහා වූ ගෙවූ බැංකු ණය පොළිය ගෙවා ඇති අතර එය මූල්‍ය වියදම් කළ ඇතුළත් වේ. ඉතිරි මාස 6 සඳහා පොළිය ගෙවිය යුතු අතර ණය වාරිකය ලෙස රු. 1,000,000ක් ඉදිරි වර්ෂය අවසානයේදී පියවිය යුතුය.
- (ix) ප්‍රචර්ථන වර්ෂයේ ආදායම් බදු වගකීම රු. 2,500,000කට ඇස්තමේන්තු ගත කර ඇති අතර ප්‍රචර්ථන වර්ෂයේ ගෙවූ ආදායම් බදු වියදම් කළ පෙර වර්ෂය සඳහා ගෙවූ රු. 1,000,000ක්ද ඇතුළත් වේ.
- (x) අධ්‍යක්ෂවරුන් 1ක් රු. 100 බැගින් වූ කොටස් 10,000කට රඳවාගත් ඉපයීම් ප්‍රාග්ධනික කිරීමෙන් නිකුත් කර ඇත. රඳවාගත් ඉපයීමේ වලින් රු. 500,000ක් පොදු සංචිතයට මාරු කිරීමටද අධ්‍යක්ෂවරු තීරණය කරන ලදී.

අවශ්‍ය වන්නේ,

- I. 2020.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ලියාපා සහ සමාගමේ ලාභාලාභ හා වෙනත් විස්තීරණ ආදායම් ප්‍රකාශනය
- II. 2020.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනය
- III. 2020.03.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය

(ලකුණු - 20)

2. (a) ජයපාල සහ සමාගම අත් සේදුම් බේසම් (Wash Basin) නිෂ්පාදනය කරනු ලබන සමාගමකි. මෙම සමාගමේ නිෂ්පාදන දේපාර්තමේන්තු 3ක් හා සේවා දේපාර්තමේන්තුවක් ඇතුළත් වේ.

පහත සඳහන් තොරතුරු 2020 ජුනි මාසයේදී නිෂ්පාදනය කළ පාසල්වල සවි කිරීම සඳහා ඇති පාදයෙන් ක්‍රියා කළ හැකි අත් සේදුම් බේසම් සඳහා අදාළ වේ.

	වකු ද්‍රව්‍ය (රු.)	වකු ශ්‍රම (රු.)
යන්ත්‍ර දේපාර්තමේන්තුව	120,000	100,000
එකලස් කිරීමේ දේපාර්තමේන්තුව	100,000	50,000
නිමවුම් දේපාර්තමේන්තුව	100,000	70,000
ගබඩා දේපාර්තමේන්තුව	15,000	15,000

අනෙකුත් නිෂ්පාදන පොදු කාර්යය වියදම්

විදුලිය	රු. 96,000
වැඩ පරීක්ෂණ වැටුප	රු. 80,000
කම්හල් කුලිය	රු. 64,000
යන්ත්‍ර කෂය	රු. 160,000

පහත සඳහන් තොරතුරු නිෂ්පාදන හා සේවා අංශ වලට අදාළ වේ.

	යන්ත්‍ර	එකලස්	නිමවුම්	ගබඩා
යන්ත්‍ර පිරිවැය	400,000	200,000	200,000	-
සේවක සංඛ්‍යාව	45	30	30	15
බිම් ප්‍රමාණය (වර්ග මීටර)	30,000	20,000	20,000	10,000
සාජු ශ්‍රම වැය	2,000	3,000	2,000	-
යන්ත්‍ර පැය	5,000	4,000	5,000	-
ද්‍රව්‍ය අධියාවනා පත්‍ර සංඛ්‍යාව	50	100	150	-

ගබඩා දේපාර්තමේන්තුවේ පොදු කාර්යය පිරිවැය ගබඩා අධියාවනා සංඛ්‍යාව පදනම කර ගනිමින් නිෂ්පාදන දේපාර්තමේන්තු අතර බෙදා හල යුතුය.

යන්ත්‍ර හා නිමවුම් දේපාර්තමේන්තුවේ පොදු කාර්යය පිරිවැය යන්ත්‍ර පැය පදනම මතද එකලස් කිරීමේ දේපාර්තමේන්තුවේ පොදු කාර්යය පිරිවැය සාජු ශ්‍රම පිරිවැය පදනම මත බෙදාහැරිය යුතුය.

එක අත් සේදුම් බෙසමක් සෑදීමට අවශ්‍ය කරන කාලය පහත දැක්වේ.

යන්ත්‍ර දෙපාර්තමේන්තුව	පැය 2
එකලස් කිරීමේ දෙපාර්තමේන්තුව	පැය 2
නිමවුම් දෙපාර්තමේන්තුව	පැය 1

අවශ්‍ය වන්නේ,

- 1) පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාව
- 2) එක අත් සේදුම් බෙසමක් නිෂ්පාදනය කිරීමේ පොදු කාර්යය පිරිවැය

(ලකුණු - 10)

(b) ඉහත සඳහන් ව්‍යාපාරයේ අත් සේදුම් බෙසම් සෑදීම සඳහා අමුද්‍රව්‍ය බාහිර සැපයුම්කරුවෙකුගෙන් මිලදී ගනී. පහත සඳහන් තොරතුරු 2020 ජුනි මාසය තුළදී මිලදී ගත් අමුද්‍රව්‍ය පිළිබඳ වන අතර ව්‍යාපාර ප්‍රථම ලැබීම් ප්‍රථම නිකුත් කිරීමේ ක්‍රමයට නොග අගය කරයි.

ජුනි 1	ආරම්භක තොගය	2,000 kg	රු. 525 බැගින්
ජුනි 10	ලැබීම්	3,000 kg	රු. 600 බැගින්
ජුනි 19	නිකුත් කිරීම්	1,500 kg	
ජුනි 20	ලැබීම්	1,500 kg	රු. 550 බැගින්
ජුනි 29	නිකුත් කිරීම්	3,500 kg	

අමුද්‍රව්‍ය 2kgක් එක් අත් සේදීමේ බෙසමක් නිෂ්පාදනයට අවශ්‍ය වේ. ඇස්තමේන්තුගත තොරතුරු අනුව මෙම ව්‍යාපාරයේ මාසික උපරිම අමුද්‍රව්‍ය භාවිතය 5000kg වන අතර අවම අමුද්‍රව්‍ය භාවිතය මසකට ඒකක 2,000කි. උපරිම පොරොන්තු කාලය මාස 3ක් වන අතර අවම පොරොන්තු කාලය මාස 2කි. අමුද්‍රව්‍ය වල ආර්ථික ඇනවුම් ප්‍රමාණය 8000kg කි.

අවශ්‍ය වන්නේ,

- 1) යළි ඇනවුම් මට්ටම
- 2) අවම තොග මට්ටම
- 3) උපරිම තොග මට්ටම
- 4) සාප්පු ද්‍රව්‍ය පිරිවැය (එක් ඒකකයකට)
- 5) 2020 ජුනි 30 දිනට තොග පිරිවැය

(ලකුණු -5)

(c) පහත සඳහන් තොරතුරු ඉහත ව්‍යාපාරයේ 2020 ජුනි මස සේවක වැටුප් හා සම්බන්ධ වේ.

සේවක නම	සේවක බණ්ඩය	මූලික වැටුප (රු.)	සතියේ දිනවල වැඩකළ පැය ගණන	සතිඅන්ත දිනවල වැඩකළ පැය ගණන
අමල්	නිෂ්පාදන සේවක	32,000	172	20
නිමල්	නිෂ්පාදන සේවක	48,000	200	-
කමල්	පරිපාලන සේවක	40,000	180	30

අතිරේක තොරතුරු

- (i) සාමාන්‍ය මසකට පැය 160ක් වැඩ කළ යුතුය. අතිකාල ගෙවීම් පහත පරිදි සිදු කළ යුතුය.  
සතියේ දින - සාමාන්‍ය පැයක වැටුප මෙන් 1 1/2  
සති අන්ත දින - සාමාන්‍ය පැයක වැටුප මෙන් දෙගුණයක්
- (ii) සෑම සේවකයෙකුගෙන්ම සුබ සාධක අරමුදල සඳහා මාසිකව රු. 100ක් අඩු කරගත යුතුය.
- (iii) නිමල් හා කමල් පිළිවෙළින් රු. 2000ක් හා රු. 3000ක් වූ තම නිවාස ණය වාරික අඩු කර බැංකුව වෙත කෙලින්ම ප්‍රේෂණය කරන ලෙස දන්වා ලිපි ලබා දී ඇත.
- (iv) සේවක අර්ථ සාධක අරමුදලට සේවය සේවක දායකයක් පහත පරිදි අඩු කළ යුතුය.  
සේවය දායකත්වය 15%, සේවක දායකත්වය 10%

අවශ්‍ය වන්නේ,

- 1) 2020 ජුනි මාසය සඳහා වැටුප් ලේඛනය
- 2) වැටුප් පාලන ගිණුමද ඇතුළත්ව වැටුප් ගිණුම්ගත කිරීමට අදාළ ලෙජර් ගිණුම

(ලකුණු -5)

3. දුලනි කාලයක සිට කාන්තාවන් සඳහා සේවා සපයන රුපලාවන්‍යගාරයක්, කුරුණෑගල ප්‍රදේශයේ පවත්වාගෙන යයි. 2020.01.01 දින වන විට ව්‍යාපාරය සතුව පැවැති වත්කම් හා වගකීම් පහත දැක්වේ.

වත්කම්

සැලෝන් උපකරණ	රු. 900,000
රුපලාවන්‍ය නිෂ්පාදන නොග	රු. 100,000
ණයගැතියන්ගෙන් ලැබිය යුතු	රු. 350,000
අතැති මුදල	රු. 50,000
රඳවාගත් ඉපයීම්	රු. 100,000
<u>වගකීම්</u>	
ණය හිමියන්ට ගෙවිය යුතු	රු. 200,000

2020 ජනවාරි මාසයේදී ව්‍යාපාරය තුළ පහත ගනුදෙනු සිදු විය.

- a) රුපලාවන්‍ය සේවා ලබා දීමේදී භාවිතා කිරීම සඳහා ණයට මිලදී ගත් භාණ්ඩවල වටිනාකම රු. 850,000
- b) මනාලියන් ඇන්ද වීම වෙනුවෙන් ලද මුදල රු. 150,000
- c) ණයගැතියන්ගෙන් ලද මුදල රු. 125,000
- d) දුලිනි රු. 560,000 අතිරේක ප්‍රාග්ධනය ලෙස ව්‍යාපාරයට යෙදවීම
- e) මනාලියන් දෙදෙනෙකු ඇන්දවීම වෙනුවෙන් ලැබිය යුතු මුදල රු. 300,000 ක් වන අතර ඉන් රු. 200,000 ක් ජනවාරි මාසය තුළ ලැබීණි.
- f) ජනවාරි මාසය සඳහා වූ විදුලි බිල රු. 20,000 ක් හා කඩ කුලිය වූ රු. 30,000ක් මුදලින් ගෙවීම
- g) රුපලාවන්‍ය කටයුතු හා නිය අලංකරණ කටයුතු වෙනුවෙන් ලද මුදල රු. 75,000
- h) දුලිනි නම පෞද්ගලික ප්‍රයෝජනය සඳහා ලබාගත් මුදල රු. 40,000
- i) ණය හිමියන්ට ගෙවූ මුදල රු. 390,000ක් වන අතර ලද වට්ටම රු. 10,000කි.
- j) සැලෝන් උපකරණ මිලදී ගැනීම රු. 300,000
- k) සේවකයින් සඳහා 2020 ජනවාරි මාසය සඳහා ගෙවූ වැටුප් හා ගමන් වියදම් දීමනාව රු. 60,000
- l) ණයගැති ලැබීම් රු. 195,000 කි. දුන් වට්ටම රු. 5,000 කි.
- m) කොණ්ඩ මොස්තර සැකසීම සඳහා මාසයට අදාළව ලැබිය යුතු මුදල රු. 480,000 ක් වූ අතර ඉන් රු. 400,000ක් ජනවාරි මාසය තුළ ලැබීණි.
- n) රුපලාවන්‍ය කටයුතු සැපයීමේ අරමුණින් මිලදී ගත් භාණ්ඩවලින් රු. 350,000ක් වටිනා භාණ්ඩ 2020 ජනවාරි 31 දින වන විට ව්‍යාපාරය සතුව පැවතිණි.

අතිරේක තොරතුරු

සැලෝන් උපකරණ සරල මාර්ග ක්‍රමයට පිරිවැය මත 10%ක් වාර්ෂිකව ක්‍ෂය කළ යුතුය.

අවශ්‍ය වන්නේ

- 1) ඉහත සඳහන් ගනුදෙනු ගිණුම්කරණ සමීකරණයට දක්වන බලපෑම පහත දැක්වෙන ගිණුම්කරණ සමීකරණය ආශ්‍රයෙන් දක්වන්න.  
රුපලාවන්‍ය උපකරණ + රුපලාවන්‍ය සේවා සැපයීම සඳහා මිලට ගත් භාණ්ඩ + ණයගැති + මුදල් = ප්‍රාග්ධනය + රඳවාගත් ඉපයීම් + ණයහිමි
- 2) 2020 ජනවාරි 31 අවසන් මාසය සඳහා ආදායම් ප්‍රකාශය
- 3) ලාභ සමීකරණය ආශ්‍රයෙන් ව්‍යාපාරයේ ජනවාරි මස ලාභ/ අලාභ ගණනය කරන්න.
- 4) 2020 ජනවාරි 31 දිනට ව්‍යාපාරයේ මූල්‍ය තත්ව ප්‍රකාශනය

4.

I. සිතුවි යාල හම්බන්තොට යාල වනෝද්‍යානයට යාබදව පිහිටි කාමර 10කින් යුත් අංග සම්පූර්ණ පහසුකම්වලින් යුතු සංචාරක හෝටලයකි. කොවිඩ් 19 අර්බුදව නිසා පසුගිය මාස 2ක තුළ වසා දැමුණු හෝටලය නැවත ජුනි මස මුල සිට සංචාරකයින්හට විවෘත වුණි. විදේශීය සංචාරකයින් ගෙන්වා ගැනීම දැනට රටේ පවතින තත්ත්වය නිසා අපහසු බැවින් දේශීය සංචාරකයින් ගෙන්වා ගැනීමේ අරමුණින් පහත සඳහන් වට්ටම් පහසුකම් යටතේ විශේෂ මිල ගණන්වලට කාමර පහසුකම් ලබාදෙන ලදී. පහත තොරතුරු එම හෝටලයේ ඇස්තමේන්තුගත තොරතුරු වන අතර 2020 ජුනි මාසයට අදාළ වේ.

කාමරයක් දිනකට රු. 20,000 බැගින්වූ මුදලකට ලබා දෙන අතර ආහාර හා අනෙකුත් සියලු පහසුකම් හෝටලය විසින් ලබා දේ. (Full board double room)

ජුනි මාසයට අදාළ වියදම් මෙසේය.

කෑම බීම වියදම් (දිනකට එක කාමරයක් සඳහා)	රු. 6,000
කාමරයක් සඳහා දිනකට අවශ්‍ය ද්‍රව්‍ය වියදම (amenities)	රු. 700
ඇඳ ඇතිරිලි පිරිසිදු කිරීමේ වියදම (දිනකට එක කාමරයක් සඳහා)	රු. 300
මල් සැරසිලි වියදම (දිනකට එක කාමරයක් සඳහා)	රු. 500
හොටලේ සේවක මාසික වේතනය	රු. 950,000
හොටලේ සේවක සෞඛ්‍ය රක්ෂණය මාසික වියදම	රු. 200,000
මාසික නඩත්තු වියදම	රු. 250,000
මාසික දුරකථන, අන්තර්ජාල, සැටලයිට් TV වියදම	රු. 25,000
මාසික විදුලි වියදම	රු. 450,000

අවශ්‍ය වන්නේ

- 1) සියලුම කාමර සංචාරකයින්ගෙන් පිරි ගියේ නම් හෝටලයේ දිනක දායකත්වය
- 2) සියලුම කාමර සංචාරකයින්ගෙන් පිරි ගියේ නම් හෝටලයේ වියදම් ආවරණය කර ගැනීමට යන අවම දින ගණන
- 3) සියලුම කාමර සංචාරකයින්ගෙන් පිරි ගියේ නම් රු. 625,000ක ලාභයක් ඉපයීමට ගත වන දින ගණන
- 4) මෙම විශේෂ පැකේජය සමාජ මාධ්‍ය හරහා ප්‍රචලිත කිරීමට රු. 375,000ක ප්‍රචාරණ වියදමක් ඉහත වියදම්වලට අමතරව දැරුවේ හා සියලුම කාමර සංචාරකයින්ගෙන් පිරි පැවතියේ නම් මුළු වියදම පියවා ගැනීමට යන දින ගණන
- 5) සියලුම කාමර සංචාරකයින්ගෙන් පිරි ගියේ නම් දින 20 කින් රු. 1,000,000ක ලාභයක් ඉපයීම සඳහා කාමරයකින් අය කළ යුතු මුදල

(ලකුණු - 10)

.22 A/L අපි [ papers grp ]



අවශ්‍ය වන්නේ

- 1) 2020.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශය (ලාභාලාභ බෙදා හැරීමද ඇතුළත්ව)
- 2) හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම් හා ජංගම ගිණුම්

(ලකුණු - 10)  
(මුළු ලකුණු - 20)

5.

1. සඳුල්ලා සහ සමාගමේ පහත දැක්වෙන සාරාංශගත මූල්‍ය වාර්තා පහත දැක්වේ.

සඳුල්ලා සහ සමාගම 2020.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ලාභාලාභ හා වෙනත් විස්තීරණ ආදායම් ප්‍රකාශය

	(රු. '000)	(රු. '000)
විකුණුම්		30,000
(-) විකුණුම් පිරිවැය		(10,000)
		20,000
(+) මෝටර්. රථ ඉවත් කිරීමේ ලාභ		1,000
පොළී ආදායම		500
(-) මෙහෙයුම් වියදම්	7,000	
ගොඩනැගිලි ක්‍ෂය	800	
මෝටර් රථ ක්‍ෂය	1,200	(9,000)
බදු පෙර ලාභය		12,500
(-) ආදායම් බදු		(2,000)
වර්ෂය සඳහා වන ලාභය		10,500
ඉඩම් ප්‍රත්‍යාගණන ලාභය		500
මුළු විස්තීරණ ආදායම		11,000

සඳුල්ලා සහ සමාගම මූල්‍ය තත්ව ප්‍රකාශනය

	2019.03.31 දිනට	2020.03.31 දිනට
	(රු. '000)	(රු. '000)
ඉඩම්	10,000	10,500
ගොඩනැගිලි	12,000	15,200
මෝටර් රථ	16,000	12,800
තොග	3,000	2,000
වෙළඳ ලැබිය යුතු දෑ	4,000	5,000
මුදල්	1,000	2,100
	46,000	47,600
සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය	24,000	25,500
ප්‍රත්‍යාගණන සංචිත	-	500
රඳවාගත් ඉපයීම	4,000	13,500
බැංකු ණය	4,000	4,000
වෙළඳ ගෙවිය යුතු දෑ	10,000	3,100
ගෙවිය යුතු ආදායම් බදු	4,000	1,000
	46,000	47,600



අතිරේක තොරතුරු

- (i) වර්ෂය තුළ මෝටර් රථයක් රු. 9,000,000කට විකුණා ඇති අතර වර්ෂය තුළ මෝටර් රථයක් මිලදී ගෙන ඇත.
- (ii) බැංකු ණය පොලී රු. 800,000ක් මෙහෙයුම් වියදම් තුළ ඇතුළත්ය.
- (iii) වර්ෂය තුළ ලාභාංශ ගෙවීමක් සිදු කර ඇත.
- (iv) වර්ෂය තුළ සාමාන්‍ය කොටස් නිකුත් කිරීමක් සිදු කර ඇත.
- (v) සංචිත සඳහා කිසිදු මුදලක් වර්ෂය තුළදී මාරු කොට නොමැත.

අවශ්‍ය වන්නේ

I) වකු ක්‍රමය භාවිතා කරමින් 2020.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සඳුල්ල සහ සමාගමේ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය

(ලකුණු - 10)

II. සඳුල්ලා සහ සමාගමේ තොරතුරු ආශ්‍රයෙන් පහත සඳහන් ගිණුම්කරණ අනුපාතයන් (2020.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා) ගණනය කරන්න.

- 1) ශුද්ධ ලාභ අනුපාතය
- 2) ජංගම අනුපාතය
- 3) ක්ෂණික අනුපාතය
- 4) ණය හිමිකම් අනුපාතය
- 5) කොටසක ඉපයුම් අනුපාතය (කොටසක අගය රු. 1,000)

(ලකුණු - 05)

III. ප්‍රමෝද් සහ සමාගම නම පරණ යන්ත්‍රය වෙනුවට නව යන්ත්‍රයක් මිලදී ගැනීම පිළිබඳ සලකා බලමින් සිටී. පහත තොරතුරු නව යන්ත්‍රය මිලදී ගැනීම හා සම්බන්ධ වේ.

මූලික ආයෝජනය	රු. 500,000
පළමු වසරේ ශුද්ධ ලාභය	රු. 70,000
දෙවන වසරේ ශුද්ධ ලාභය	රු. 50,000
තුන්වන වසරේ ශුද්ධ ලාභය	රු. 60,000
හතරවන වසරේ ශුද්ධ ලාභය	රු. 40,000
පස්වන වසරේ ශුද්ධ අලාභය	රු. 10,000

- (i) නව යන්ත්‍රයේ ඵලදායී ජීවකාලය අවුරුදු 5ක් වන අතර සුන්බුන් අගය රු. 40,000කි. නව යන්ත්‍රය මිලදී ගත්හොත් පැරණි යන්ත්‍රය රු. 30,000කට විකිණිය හැකිය.
- (ii) නව යන්ත්‍ර මිලදී ගැනීම නිසා මූලික කාරක ප්‍රාග්ධන අවශ්‍යතාව රු. 50,000 සේ සිට රු. 80,000 දක්වා වැඩි වන අතර ඵලදායී ජීවකාලය අවසානයේදී සම්පූර්ණ කාරක ප්‍රාග්ධනය ප්‍රතිපූරණය කළ හැක.
- (iii) 10% වට්ටම් සාධකය පහත දැක්වේ.

වර්ෂය	1	2	3	4	5
වට්ටම් සාධකය	0.909	0.826	0.751	0.683	0.621

අවශ්‍ය වන්නේ,

- 1) ගිණුම්කරණ ප්‍රතිලාභ අනුපාතය
- 2) පිළිගෙවුම් කාලය
- 3) ශුද්ධ වර්තමාන අගය
- 4) ශුද්ධ වර්තමාන අගය පදනම් කරගනිමින් යන්ත්‍රය මිලදී ගැනීම පිළිබඳ තීරණය

(ලකුණු - 05)

6.

I. නිදහස් ආර පිහිණුම්කරුවන්ගේ සංගමයේ 2019.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ගිණුම පහත දැක්වේ.

2019.01.01 ශේෂය ඉ/ගෙ	15,000	ක්‍රීඩා උපකරණ	60,000
ක්‍රීඩා උපකරණ විකුණුම්	75,000	ක්‍රීඩා උපකරණ අලෙවිහල් - ණයහිමි	30,000
අලුත් අවුරුදු උත්සවයට සඳහා එකතු කළ මුදල්	20,000	ක්‍රීඩා උපකරණ අලෙවිහල් - වැටුප්	10,000
පිහිණුම් තටාකය නවීකරණය සඳහා ලද ආධාර	100,000	අනෙකුත් වියදම්	12,500
සාමාජික මුදල්	51,000	ගමන් වියදම්	1,500
සාමාන්‍ය ආධාර	20,000	අලුත් අවුරුදු උත්සව වියදම්	5,500
ඇතුළත් වීමේ ගාස්තු	5,000	පිහිණුම් තටාක නවීකරණ වියදම්	100,000
යාවිච්ච සාමාජික ගාස්තු	40,000	ලිපි ද්‍රව්‍ය	2,000
		ශේෂය ප/ගෙ	104,500
	326,000		326,000

පහත සඳහන් තොරතුරු ව්‍යාපාරයේ ආරම්භක හා අවසාන වත්කම් හා වගකීම්වලට අදාළ වේ.

	01.01.2019	31.12.2019
ඉඩම් හා පිහිණුම් තටාකය	100,000	180,000
ක්‍රීඩා උපකරණ	20,000	70,000
ලැබිය යුතු සාමාජික මුදල්	8,000	5,000
ඉදිරියට ලද සාමාජික මුදල්	4,000	?
ක්‍රීඩා භාණ්ඩ අලෙවිහලේ නොගය	15,000	20,000
ක්‍රීඩා භාණ්ඩ අලෙවිහලේ ණයහිමි	5,000	20,000

අතිරේක තොරතුරු

- (i) ක්‍රීඩා සංගමය ක්‍රීඩා භාණ්ඩ අලෙවිසැලක් පවත්වාගෙන යනු ලබන අතර සියලු විකුණුම් මුදලටත් සියලු ගැණුම් ණයටත් සිදු කරනු ලබයි.
- (ii) 2019.12.31 දිනට උපවින ගමන් වියදම රු. 5,000කි. ගමන් වියදම් ක්‍රීඩා භාණ්ඩ අලෙවිසැලට අදාළ වේ.
- (iii) යාවිච්ච සාමාජිකත්වය ලද සාමාජිකයන් 4 දෙනෙකුගෙන් ලද මුදල රු. 40,000ක් වන අතර එය අවුරුදු 10ක් පුරා සමානව ආදායමක් ලෙස හඳුනාගත යුතුය.
- (iv) වාර්ෂික සාමාජික මුදල රු. 1,000ක් වන අතර මුළු සාමාජික ප්‍රමාණය 50කි.
- (v) ක්‍රීඩා උපකරණ 2019.01.01 දින මිලදී ගත් අතර 2019.07.01 දින පිහිණුම් තටාකය නවීකරණ කටයුතු අවසන් විය.
- (vi) 2018 හා 2019 වර්ෂ සඳහා සාමාජිකයින් දෙදෙනෙකු සාමාජික මුදල් නොගෙවූ අතර ඔවුන් සාමාජිකත්වය අත්හිටුවා හිඟ සාමාජික මුදල් කපා හරින ලදී.

අවශ්‍ය වන්නේ

- 1) යාවිච්ච සාමාජික මුදල් ගිණුම
- 2) 2019.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ක්‍රීඩා භාණ්ඩ අලෙවිසැලේ ආදායම් ප්‍රකාශනය
- 3) 2019.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ක්‍රීඩා සංගමයේ ආදායම් ප්‍රකාශනය

(ලකුණු - 10)

II. පහත සඳහන් තොරතුරු හිරුණි ලී බඩු සමාගමේ පොත්වලින් 2020.06.01 දින උපුටා ගන්නා ලදී.

ණයගැනී පාලන ගිණුමේ ශේෂය	රු. 400,000
ණයහිමි පාලන ගිණුමේ ශේෂය	රු. 250,000
වෙළඳ නොගය	රු. 400,000
VAT පාලන ගිණුමේ ශේෂය	රු. 50,000 (බැර)

පහත සඳහන් ගනුදෙනු 2020 ජුනි මාසය තුළ සිදු විය.

- (i) මුදලට විකුණුම් රු. 200,000
- (ii) ව්‍යාපාරයේ විකිණීම සඳහා තබා තිබූ රු. 25,000 ක් වටිනා පුටු කට්ටලයක් හසිනි විසින් තම පෞද්ගලික පරිහරණය සඳහා ලබා ගන්නා ලදී.
- (iii) ණයට විකුණුම් - අනිල් රු. 250,000
- (iv) මුදලට ගැණුම් රු. 100,000
- (v) ණයගැති ලැබීම් රු. 270,000 (10% වට්ටමකට යටත්ව)
- (vi) ණයට විකුණුම් - මනිල් රු. 200,000
- (vii) රුවන්ගෙන් ණයට ගැණුම් රු. 75,000
- (viii) ගෙවූ කුලී වියදම් රු. 20,000
- (ix) ණයහිමි ගෙවීම් රු. 240,000 ලද වට්ටම රු. 10,000
- (x) සුනිල්ගෙන් ණයට ගැණුම් රු. 50,000

අතිරේක තොරතුරු

- (i) ව්‍යාපාර 8% VAT සඳහා ලියාපදිංචි වූ සමාගමකි.
- (ii) සියලු ගැණුම් හා විකුණුම්වල VAT රහිතව ඉදිරිපත් කර ඇත.

අවශ්‍ය වන්නේ,

- 1) පහත සඳහන් මූලික පොත් පිළියෙළ කිරීම
  - (a) මුදල් ගෙවීම් ජ'නලය
  - (b) විකුණුම් ජ'නලය
  - (c) ගැණුම් ජ'නලය
  - (d) පොදු ජ'නලය
- 2) 2020.06.30 දිනට
  - (a) VAT පාලන ගිණුම
  - (b) ණය හිමි පාලන ගිණුම

(ලකුණු - 10)  
(මුළු ලකුණු - 20)